



# ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ සහාය ලබාදීම

## සංක්‍රමණ සහාය යනු කුමක්ද?

සංක්‍රමණ සහාය යනු පහත ආකාරයට යම් අයෙකු විසින් විසා අයදුම්පත් හෝ වෙනත් විසා බලපත්‍ර කරුණක් සම්බන්ධයෙන් සංක්‍රමණ ක්‍රියාපටිපාටීන් සම්බන්ධ දැනුම හෝ අත්දැකීම භාවිතා කිරීම වේ:

- විසා අයදුම්පත්‍රයක් හෝ වෙනත් ලියවිල්ලක් පිළියෙල කිරීම හෝ ඒ සඳහා උපකාර කිරීම
- විසා අයදුම්පත්‍රයක් හෝ විසා කරුණක් සම්බන්ධයෙන් උපදෙස් දීම
- විසා බලපත්‍ර කරුණක් සම්බන්ධයෙන් අධිකරණයක් හෝ විමර්ශන අධිකාරියක් ඉදිරිපිට නියෝජනය කිරීම හෝ ඒ සඳහා පිළියෙල කිරීම.

## සංක්‍රමණ සහායට පහත දේ ඇතුළත් නොවේ:

- අයදුම්පත්‍රයක් හෝ වෙනත් ලියවිල්ලක් පිළියෙල කිරීම සඳහා ලිපිකාර කටයුතු කිරීම (නැතිනම් පිළියෙල කිරීමට උපකාර කිරීම), උදාහරණ වශයෙන් ලියකියවිලි ස්කෑන් කිරීම හෝ තැපැල් කිරීම
- පරිවර්තන හෝ තෝල්ක සේවා ලබාදීම
- ඔවුන් විසින් විසා බලපත්‍රයක් සඳහා අයදුම් කල යුතු බවට වෙනත් අයෙකුට උපදෙස් ලබා දීම
- තුන්වන පාර්ශවයක් මගින් පිළියෙල කරන ලද තොරතුරු සැලකිය යුතු ආකාරයේ විග්‍රහයක් හෝ පැහැදිලි කිරීමක් නොමැතිව වෙනත් අයෙකුට ලබා දීම.

## ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ උපකාර ලබා දිය හැක්කේ කා විසින්ද?

ඕස්ට්‍රේලියාවේ නීත්‍යානුකූල ලෙස සංක්‍රමණ උපදෙස් ලබා දිය හැක්කේ ලියාපදිංචි සංක්‍රමණ නියෝජිතයන් (Registered Migration Agents), ඕස්ට්‍රේලියානු නීති වෘත්තිකයන් හෝ බැහැර කල අයෙකු විසින් පමණි.

## ලියාපදිංචි සංක්‍රමණ නියෝජිතයන්

Office of the Migration Agents Registration Authority (OMARA) වෙබ් අඩවිය වන [www.mara.gov.au](http://www.mara.gov.au) හි Register of Migration Agents හි ලැයිස්තුගත කිරීම සඳහා ලියාපදිංචි සංක්‍රමණ නියෝජිතයන් විසින් නිශ්චිත දැනුම සහ වර්ත අවශ්‍යතා සපුරාලිය යුතුය.

## නීති වෘත්තිකයන්

නීති වෘත්තිකයෙකු යනු ඕස්ට්‍රේලියානු නීති උපදෙස් ලබාදීම සඳහා සහතිකයක් ඇති නීතිඥවරයෙකි. නීති වෘත්තිකයෙකු විසින් සිය නීති සේවාවට සම්බන්ධ සංක්‍රමණ සහාය ලබාදිය හැකිය.

## බැහැර කල පුද්ගලයන්

යම්කිසි පුද්ගලයෙකු විසින් ගාස්තුවක් අය කරන්නේ නැතිනම්, පහත අවස්ථාවල නීත්‍යානුකූල ලෙස සංක්‍රමණ සහාය ලබා දිය හැකිය:

- විසා අයදුම්කරුගේ අනුග්‍රාහක, නම් කරන අය හෝ පවුලේ සමීප අයෙකු
- පාර්ලිමේන්තු නියෝජිතයෙකු, තනාපති සේවයක, කොන්සියුලර් සේවයක හෝ ජාත්‍යන්තර සංවිධානයක සාමාජිකයෙකු
- *Public Service Act 1999* යටතේ සේවය කරන අයෙකු හෝ සිය රාජකාරියේ කොටසක් වශයෙන් සංක්‍රමණ සහාය ලබා දෙන ප්‍රාන්ත හෝ ටෙරිටරි රාජ්‍ය සේවයේ නියුතු පුද්ගලයෙකු
- අමාත්‍යවරයා වෙත සැලකීමක් කිරීම සඳහා සුදානම්වීම සඳහා නොමිලේ උපකාරී කරන අයෙකු

## වැඩිදුර විස්තර

ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ සහාය ලබාදීම සහ සංක්‍රමණ සහාය ලබාදෙන අය සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සම්බන්ධ වැඩි විස්තර සඳහා Department of Home Affairs වෙබ් අඩවිය වන [‘Who can help you with your application?’](#) වෙත පිවිසෙන්න.

## අධ්‍යාපන නියෝජිතයන්

අධ්‍යාපන නියෝජිතයන්, ලියාපදිංචි සංක්‍රමණ නියෝජිතයන් හෝ නීති වෘත්තිකයන් වන්නේ නම් මිස, බැහැර කල පුද්ගලයන් නොවන අතර ඕස්ට්‍රේලියාව තුළ නීත්‍යානුකූලව සංක්‍රමණ සහාය ලබාදිය නොහැක.

## නීති විරෝධී ලෙස සංක්‍රමණ සහාය ලබාදීම සම්බන්ධයෙන් දඬුවම

යම්කිසි අයෙකු, ලියාපදිංචි සංක්‍රමණ නියෝජිතයෙකු, නීති වෘත්තිකයෙකු හෝ බැහැර කල පුද්ගලයෙකු නොවන අවස්ථාවක සංක්‍රමණ සහාය ලබාදීම අපරාධ වරදකි.

නීති විරෝධී සංක්‍රමණ සහාය ලබාදීම සම්බන්ධ දඬුවම වසර 10 දක්වා සිර දඬුවමකට යටත්වීම විය හැකිය.

## නීති විරෝධී සංක්‍රමණ සහාය වාර්තා කිරීම

ඕස්ට්‍රේලියාව තුළ නීති විරෝධී ආකාරයට සංක්‍රමණ සහාය ලබා දෙන ඕනෑම අයෙකුට Department of Home Affairs වෙබ් අඩවියෙහි [Border Watch Online Report](#) භාවිතා කර වාර්තා කළ යුතුය.